

**ශීර්ෂය 241 - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව පිළිබඳ විගණකාධිපති වාර්තාව 2015 වර්ෂය**

ශීර්ෂය 241 - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තා , පොත් පත්, ලේඛන හා අනෙකුත් වාර්තා අන්තර්ගත වූ විසර්ජන ගිණුම, ආදායම් ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2016 නොවැම්බර් 02 දින දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

**1.2 ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම**

විසර්ජන ගිණුම, ආදායම් ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්, රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වා ගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැස්සීම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙන යාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

**2. ගිණුම්**

**2.1 විසර්ජන ගිණුම**

**මුළු ප්‍රතිපාදනය හා වියදම**

දෙපාර්තමේන්තුව සඳහා සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනය රු.මිලියන 94,470.01 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් රු.මිලියන 89,453.68 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව දෙපාර්තමේන්තුව වෙත සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් රු.මිලියන 5,016.33 ක් හෙවත් සියයට 5.31 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි. විස්තර පහත දැක්වේ.

වියදම	2015 දෙසැම්බර් 31 දිනට			ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
පුනරාවර්තන	64.61	62.75	1.86	2.88
මූලධන	94,405.40	89,390.93	5,014.47	5.31
<b>එකතුව</b>	<b>94,470.01</b>	<b>89,453.68</b>	<b>5,016.33</b>	<b>5.31</b>

2.2 ආදායම් ගිණුම්

ඇස්තමේන්තුගත හා තථ්‍ය ආදායම

දෙපාර්තමේන්තුව විසින් 2015 වර්ෂය සඳහා ආදායම් සංකේත දෙකක් සඳහා එකතුව රු.මිලියන 43,540.00 ක සංශෝධිත ආදායම් ඇස්තමේන්තු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 29,797.77 ක ආදායමක් රැස්කර තිබුණි. එය ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 68.44 ක් වී තිබුණි. විස්තර පහත දැක්වේ.

ආදායම් සංකේතය	2015 දෙසැම්බර් 31 දිනට			ඌනතාවය ඇස්තමේන්තුගත ආදායමේ ප්‍රතිශතයක් ලෙස
	සංශෝධිත ඇස්තමේන්තුගත ආදායම	තථ්‍ය ආදායම	ඌනතාවය	
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
20.02.03.00	38,500.00	26,118.63	12,381.37	32.16
20.02.04.00	5,040.00	3,679.14	1,360.86	27.00
එකතුව	<b>43,540.00</b>	<b>29,797.77</b>	<b>13,742.23</b>	<b>31.56</b>

2.3 අත්තිකාරම් ගිණුම

රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

දෙපාර්තමේන්තුවට අදාළ විෂය අංක 24101 යටතේ රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තථ්‍ය අගයන් පහත දැක්වේ .

වියදම		ලැබීම්		හර ශේෂය	
උපරිම සීමාව	තථ්‍ය	අවම සීමාව	තථ්‍ය	උපරිම සීමාව	තථ්‍ය
රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
4.33	2.07	2.13	3.02	19.00	12.48

**2.4 විගණන නිරීක්ෂණය**

---

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විසර්ජන ගිණුම, ආදායම් ගිණුම හා සැසඳුම් ප්‍රකාශන ඉහත 1.1 ඡේදයේ දක්වා ඇති කළමනාකරණ විගණන වාර්තාවේ සඳහන් විගණන නිරීක්ෂණවලට යටත්ව සතුවූදායක ලෙස පිළියෙල කර තිබුණි. එම කළමනාකරණ විගණන වාර්තාවේ ඇතුළත් විගණන නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ 3 ඡේදයේ සඳහන් කර ඇත.

**3. ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ**

---

**3.1 විසර්ජන ගිණුම**

---

වැය විෂයයක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට පහක් වී තිබුණි.

**3.2 ආදායම් ගිණුම්**

---

දෙපාර්තමේන්තු ප්‍රධානියා ආදායම් ගණන්දීමේ නිලධාරියා වශයෙන් ආදායම් සංකේත 02 ක ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම, ආදායම් රැස්කිරීම, ගිණුම්ගත කිරීම හා ගිණුම් ඉදිරිපත් කිරීමේ කාර්යභාරයන් පැවැරී තිබුණි. එම ආදායම් සංකේතවලට අදාළව සිදු කළ නියැදි විගණනයේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

**(අ) 20.02.03.00 දරන ආදායම් සංකේතය - ලාභ**

---

සමාගම් පනත යටතේ ස්ථාපිත කර ඇති ආයතන ලාභාංශ ගෙවීමට පෙර සිදු කරනු ලබන නුලුන්වත්භාවය පිළිබඳ පරීක්ෂණ වාර්තා ගෙන්වා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි.

**(ආ) 20.02.04.00 දරන ආදායම් සංකේතය - ලාභාංශ**

---

පෞද්ගලික වැවිලි සමාගමක 2013 හා 2014 වර්ෂවලදී පිලිවෙලින් රු. මිලියන 151 ක් හා රු. මිලියන 603 ක අලාභ පවතින බව විගණන විමසුමට පිළිතුරු ලෙස සඳහන් කර තිබුණි. 2015 වර්ෂයේදීද රු.මිලියන 5 ක ලාභාංශ, සංශෝධිත ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබුණි.

**3.3 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසඳුම් ප්‍රකාශය**

---

විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට වැඩ තහනම් කළ හා සේවය අතහැර ගිය නිලධාරීන්ගෙන් අයවීම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව රු. 408,304 ක් වී තිබුණි. එම හිඟහිට ශේෂ වර්ෂ 7 ක සිට වර්ෂ 11 ක් දක්වා කාල පරාසයක සිට පැවැත එමින් තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

### 3.4 කාර්යසාධනය

---

2015 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධන වාර්තාව අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

- (අ) රාජ්‍ය ව්‍යාපාරයන්හි කෙටිකාලීන හා මධ්‍යකාලීන අරමුණු ළඟාකර ගැනීම සහතික කිරීම සඳහා නිර්දේශ සැපයීමේදී 2015 වර්ෂයේ කාර්යසාධන වාර්තාව ප්‍රකාරව පහත දැක්වෙන ආයතන සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂයේදී නිර්දේශ ඉදිරිපත් කර නොතිබුණි.
  - (i) ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා රජය විසින් රු.මිලියන 433 ක් ප්‍රදානය කළද 2015 වර්ෂයේදී එම සංස්ථාවේ රු.මිලියන 60 ක පාඩුවක් ලබා තිබීම.
  - (ii) සංවර්ධන ලෝකරැකිය මණ්ඩලය 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේ සියයට 3 ක පසුබෑමක් පෙන්නුම් කරන අතර 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේදී මහා භාණ්ඩාගාරය සඳහා සපයා ඇති දායකත්වය සියයට 16 කින් අඩුවී තිබීම.
- (ආ) 2015 වර්ෂයේ අලාභ ලබන ආයතන 16 ක් පැවැති අතර එම ආයතන අතරින් ආයතන 06 කට අදාළ පුනරාවර්තන වියදම් සඳහා රු. මිලියන 15.05 ක්ද, ආයතන 04 කට අදාළ මූලධන වියදම් සඳහා රු. මිලියන 27.56 ක්ද, වශයෙන් ප්‍රතිපාදන 2015 වර්ෂයේදී ලබාදී තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලයට හා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට 2015 වර්ෂයේදී මූලධන ප්‍රතිපාදන පිළිවෙලින් රු.මිලියන 11,527 ක් හා රු.මිලියන 39,804 ක් ලබා දී තිබුණි. පසුගිය වර්ෂයට සාපේක්ෂව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සපයා තිබූ ප්‍රාග්ධන ප්‍රතිපාදන සියයට 401 කින් වැඩි කර තිබුණි.
- (ඇ) කාර්යසාධන වාර්තාවේ සඳහන් පරිදි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වැඩිදියුණු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියෙන් ණය පහසුකම් ලබාගෙන නිෂ්පාදනාගාරයක් ඉදිකර තිබුණි. 2017 වර්ෂයේදී ව්‍යාපෘතිය තුළින් මිලියන 3500 ක ඖෂධ පෙනී සහ කරල් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කර තිබුණි. ඇස්තමේන්තුගත වියදම රු.මිලියන 1,493 ක් වූ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2016 අගෝස්තු මාසය වන විටත් කිසිදු වියදමක් කර නොතිබුණි. ව්‍යාපෘතියේ කටයුතු ප්‍රසම්පාදන මට්ටමේ තිබුණි.

### 3.5 කළමනාකරණ දුර්වලතා

---

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් අතරින් රාජ්‍ය ව්‍යාපාරවල කටයුතු අධීක්ෂණය හා සමාලෝචනය කිරීම සිදුකළ යුතු වුවද, 2003 ජුනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.2 (ඇ) හා (ඊ) ඡේද හා 9.3 ඡේදය ප්‍රකාරව ආයතන 02 ක් සඳහා කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේදී හා උසස් කිරීමේදී අවශ්‍ය වන උපදෙස් ඇතුළත් බඳවා ගැනීමේ පරිපාටීන් පිළියෙල කර නොතිබීම සම්බන්ධයෙන් අධීක්ෂණයක් සිදුකර නොතිබුණි.

3.6 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2015 දෙසැම්බර් 31 දිනට සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි .

	සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව
(i)	ජ්‍යෙෂ්ඨ මට්ටම	30	28	02	-
(ii)	තෘතීයික මට්ටම	01	01	-	-
(iii)	ද්විතීයික මට්ටම	38	26	12	-
(iv)	ප්‍රාථමික මට්ටම	14	17	-	03
(v)	වෙනත් (අතීයම්/ තාවකාලික/ කොන්ත්‍රාත් පදනම)	-	01	-	01
	එකතුව	83	73	14	04
		===	===	===	==